



කැලණීය මිශ්‍රවිද්‍යාලය - ශ්‍රී ලංකාව

දුරකථන සහ අධික්ෂණ අධ්‍යාපන වෙශ්‍යාලය

චිකිත්සා හා කළමනාකරණ අධ්‍යාපන පිරිය

ව්‍යාපාර කළමනාකරණවේදී (සාමාන්‍යය) උපාධි පළමු පරික්ෂණය (බාහිර) - 2014

මාර්තු - 2019

BMGT E1015 - කළමනාකරණ මූලධර්ම

ප්‍රශ්න සංඛ්‍යාව : නාවයයි (09)

කාලය : පැය 03 දි

පළමු ප්‍රශ්නය ඇතුළුව තිබුම ප්‍රශ්න පහකට (05) පිළිතුරු සපයන්න.

පළමු ප්‍රශ්නය අනිවාර්ය වේ.

(01) පහත සඳහන් සිද්ධිය කියවා අවසානයේ අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

හෙල්ප් 'කම්පුනිටි හෙල්ප්'

යරමා මහත්මිය "කම්පුනිටි හෙල්ප්" නැමැති ලාභ ඉපයෝගීම අරමුණු කර තොගත් ප්‍රජා සංවර්ධන සේවාවන්ට සහය දක්වන්නා තුළ සංවිධානයේ නියෝගීතා අධ්‍යක්ෂකවරියයි. ඇය එම ආයතනය මගින් ප්‍රජාව උදෙසා ලබා දෙන කුසලතා සංවර්ධනය කිරීමේ වැඩසටහන පිරිනමන දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානතුමිය වන අතර ඇය සැපුවුම සංවිධානයේ ඉහළ තායකත්වයට තම කටයුතු වාර්තා කිරීමට වගකීමෙන් බැඳී සිටි. ආයතනය මෙම වසරේ බදවා ගැනීම් වලදී වඩාත් ප්‍රවේශම්කාරී වන අතර එයට සේතුව වනුයේ රඟයේ ආධාර මුදල් ප්‍රජා සංවර්ධන වැඩසටහන් අතරේ බෙදාහැමිද ඇතිවන ඉහළ කරගකාරීන්වය තිසාවෙනි. කවද මෙම ආයතනය කුළ ඉහළ මට්ටමේ සේවකයින් ආයතනය හැරයාමේ ගැටුවෙන් පිඩා විදි. අධ්‍යක්ෂකරුවන් දෙදෙනෙක්, පරායෝගාණ අංශයේ ප්‍රධාන සේවකයන් තිබෙනෙක් සහ මූල්‍ය දෙපාර්තමේන්තුවේ එක් සේවකයෙක් එසේ සේවය අනුෂුර ශිල්‍ය සේවකයන් වේ.

යරමා මහත්මියට ඉකා කාර්ය බහුල කාල සටහනක් ඇති අතර එහි වැනි වශයෙන් වෘත්තීය සංවාරයන් ඇතුළත් වේ. කෙසේ නමුත් ඇය කළමනාකරුවන් දෙදෙනෙක් සුපරීක්ෂණය කරන අතර මුළුන් දෙදෙනාට සේවකයින් පස දෙනෙකු බැහිත් ලබාදී ඇතේ. මෙම කළමනාකරුවන් දෙදෙනාම පසුගිය මාස 6 තුළ පත්වීම් ලබා ඇතේ.

කළමනාකරු 01 : රමේෂ්හට පරයේශන කිරීම සම්බන්ධව වියේ පසුබීමක් ඇත. ඔහු කාරුණ්‍යයට වර්යා සෞඛ්‍ය සේවය (behavioural health services) සපයන කවත දෙපාර්තමේන්තුවකට පරයේශන සහය සපයන සේවකයන් කළමනාකරණය කරයි. රමේෂ් මහුගේ සේවකයින්ට හොඳින් සහය වන අතර ඔහුට මතා සංවිධාන කුසලකාවයක් පවතී. කෙසේ නමුත් ඔහු නිරන්තරයෙන් මිනැම ප්‍රශ්නයක හොඳ හා තරක පිළිබඳ සැලකිලිමත් වේ. රමේෂ් අලුකින් කරන ලද ප්‍රශ්නයේ දිරිදූතාවය ඉහළයැම පිළිබඳ කළ පරයේශනය ඉහළ කළමනාකාරීන්ටයේ ඇගයීමට පාතු විය. රමේෂ් බෙහෙවින්ම අහිප්‍රේරිත වන අතර, ඔහු ඔහුගේ සේවකයන්ගෙන්ද එම දායකත්වය බලාරුන්තු වේ.

කළමනාකරු 02 : ලින්ඩ් හට සමාජය විද්‍යාව පිළිබඳ පරයේශන හා ඇගයීම පිළිබඳ ඉතා හොඳ පසුබීමක් ඇත. ආය ආයතනය තුළ විවිධ ව්‍යාපෘති කරන සේවකයින් කළමනාකරණය කරයි. ආය ගැටුව විසඳුන්නියක් ලෙස ප්‍රවලිත වන අතර ආය ආයගේ කාර්ය මැණ්ඩලයට බෙහෙවින් උපකාර වේ. ආය ඉතා සංවිධිත වන අතර පැවුල් සේවාවන් පිළිබඳ පැකුල පළපුරුදේක් ඇති අයයි. ලින්ඩ් ඉතා දක්ෂ වන අතර අධික වැඩි එකවර කිරීමේ හැකියාවද ඇයට ඇත.

ඉහළ කාර්යමණ්ඩල පිරිවැටුම හේතුකාටගෙන දානට සේවයේ යෙදී සිටින කාර්යමණ්ඩලය වෙත අධික වගකීම් රාජියක් පැවුරී ඇති බව කළමනාකරණය විශ්වාස කරයි. තවදුරටත් කාර්යමණ්ඩලය පෙන්වා දී ඇති ආකාරයට ඡර්මා නිතරම තොලුති දේ පිළිබඳව සංඝාතමකව කතා කරන බැවින් එය ඔවුන්ට කළකිරීමට පත්කිරීමට හේතුවික් වන බවය. මිට අමතරව ඡර්මා විසින් කිසිදු අයවැය විස්තරයක් කළමනාකරුවන් අතර බෙදා තොලුම හේතුවෙන් කළමනාකරුවන්ටද නිවැරදිව රාජකාරීන් සේවකයන් අතර බෙදා දීමට අපොහොසත් වී ඇත. නමුත් ඡර්මා පවතන්නේ ඇයට මුළු දෙපාර්තමේන්තුව මගින් ප්‍රමාණවන් තොරතුරු තොලුවීම මත තම අයවැය සම්පූර්ණ තොකිරීමට හේතු වී ඇති බවය. නමුත් මුළු දෙපාර්තමේන්තුව පවසනුයේ ඔවුන් සියලු තොරතුරු ලබා දී ඇති බවය.

මේ සිදුවීම් නිසාවෙන් සේවකයන් තොසන්සුන්ට සිටීම ආයතනයේ කළමනාකරුවන් කළකිරීමකට පත්කර ඇත. අයවැය පිළියෙළ කිරීමට අවශ්‍ය තොරතුරු තොකිවීම වැනි කාරණා හේතුවෙන් ආයතනයේ සිටින කළමනාකරුවන්ට හැගෙනුයේ ඔවුන් සේවකයන්ගේ ප්‍රශ්න විසඳිය තොගැනීම මට්ටමක සිටින බවය.

a) මෙම ආයතනයේ සංවිධාන ව්‍යුහය නිර්මාණය කරන්න.

(ලක්ෂණ 06)

ආ) වර්තමානයේ මෙම ආයතනය විසින් මුහුණ දෙනු ලබන ගැටුපු මොනවාද?

(ලක්ෂණ 07)

ඇ) ඉහත ප්‍රශ්න අංක (ආ) හි භාෂ්‍යාතක් ගැටුපු සහ ප්‍රශ්නවලට මූලික හේතුව/ හේතු කුමක්ද?

(ලක්ෂණ 07)

- (01) අ) ජර්මාන ඇයගේ නායකත්ව කුසලතා වර්ධනය කිරීම සඳහා සහ කළමනාකරුවන්ටද මුළුන්ගේ කළමනාකරණ කුසලතා වැඩිදියුණු කරගැනීමට ඔබ ලබාදෙනු ලබන උපදෙස් කළයේ?
 (ලක්ෂු 08)
 (මුළු ලක්ෂු 28)
- (02) අ) "කළමනාකරුවන් ලෙස තම කාර්යයන් ඉටු කිරීම සඳහා සංක්ලේෂණයෙක් පමණක් අවශ්‍ය වේ." ඔබ මෙම ප්‍රකාශය හා එකත වන්නේද? ඔබේ පිළිතුර තහවුරු කරන්න.
 (ලක්ෂු 08)
 ආ) මින්ට්ස්බර්ග (Mintzberg's) විසින් හඳුන්වා දුන් කළමනාකරණ ගුම්කාවන් සහ එහි උප ගුම්කාවන් නොමැතියන් සඳහන් කරන්න.
 (ලක්ෂු 10)
 (මුළු ලක්ෂු 18)
- (03) අ) සංචිතානාත්මක පරිසරය වර්ගිකරණය උදාහරණයක් ඇසුරින් දක්වන්න.
 (ලක්ෂු 06)
 ආ) සුදුසු ආයතනයක් තෝරාගෙන එහි ඔබ දක්නා ගත්තින්, දුරවලතා, අවස්ථා හා තරජන අවම වශයෙන් තුන බැඳීන් තෝරාගෙන ඒවා ඇසුරින් එම ආයතනය තුළ වන "යුද්ධක" විශ්ලේෂණය (SWOT analysis) පැහැදිලි කරන්න.
 (ලක්ෂු 12)
 (මුළු ලක්ෂු 18)
- (04) අ) සැලසුම්කරණය යනු කුමක්ද?
 (ලක්ෂු 04)
 ආ) සැලසුම්කරණයේ වැදගත්කම කුමක්ද?
 (ලක්ෂු 05)
 අ) සැලසුම් හියාවලිය නිදසුනක් මගින් පැහැදිලි කරන්න.
 (ලක්ෂු 09)
 (මුළු ලක්ෂු 18)
- (05) අ) "සංචිතානකරණය" යනු කුමක්ද?
 (ලක්ෂු 02)
 ආ) සංචිතානකරණයේ ප්‍රධාන කාර්යයන් 5 ලැයිස්තුගතකාට ඒවා වෙනම පහදන්න.
 (ලක්ෂු 08)

- (05) **අ)** සංවිධානකරණය යටතේ එන "දෙපාර්තමේන්තුකරණ" තුම 4 ක් උදාහරණ සහිතව පහදන්න.
- (ලක්ශ්‍ර 08)
(මුළු ලක්ශ්‍ර 18)
- (06) **අ)** "නායකත්වය" යනු කුමක්ද?
- (ලක්ශ්‍ර 02)
- ආ)** කාර්යක්ෂම නායකයෙහි අත්පත්කරගත යුතු අතිරේක කුසලතා තුනක් ලැයිස්තුගත කරන්න.
- (ලක්ශ්‍ර 03)
- ඇ)** "සැම කළමනාකරුවේකුම තම කන්තුරු බලය මත නායකයෙහි බවට පත්වේ." එම මෙම ප්‍රකාශය සමග එකළවන්නේද? පහදන්න.
- (ලක්ශ්‍ර 05)
- ඇ)** චෙනස පහදන්න:
- (i) ගති ලක්ෂණ නායාය (Trait theory) හා අවස්ථා නායාය (Situational theory) අතර,
 - (ii) ගණුදෙනුකාර නායකත්වය (Transactional Leadership) හා පරිවර්තනීය නායකත්වය (Transformational Leadership) අතර,
- (ලක්ශ්‍ර 08)
(මුළු ලක්ශ්‍ර 18)
- (07) **අ)** "අහිප්‍රේරණය" යනු කුමක්ද?
- (ලක්ශ්‍ර 02)
- ආ)** සමානාන්මතා නායාය (Equity theory) යහු ඉලක්ක තබා ගැනීමේ නායායන්වල (Goal setting theory) ඖෂිෂ්කාව සේවක අහිප්‍රේරණය කුල පැහැදිලි කර, 21 වන ශතවර්ෂයේ නැවීන ආයතන කුල මෙම නායායන් දෙකේ වලංගුහාවය සාකච්ඡා කරන්න.
- (ලක්ශ්‍ර 08)
- ඇ)** අවශ්‍යතා පදනම්කරගත් අහිප්‍රේරණ නායායන් දෙකක් ලැයිස්තුගත කර 21 වන ශතවර්ෂයේ ආයතන කුල එම නායායන් දෙකකි වලංගුහාවය සාකච්ඡා කරන්න.
- (ලක්ශ්‍ර 08)
(මුළු ලක්ශ්‍ර 18)

(08) අ) ආයතනතුල එලදායී සන්නිවේදන ක්‍රමයක් ඇතිවේමෙන් ඉටුවන වාසි 2 ක් දක්වන්න.

(ලකුණු 02)

අ) 21 වන ගතවර්ෂයේ නවීන ආයතන තුල ලිඛිත, අවාචික හා විද්‍යුත් සන්නිවේදනයේ භූමිකා පහදන්න.

(ලකුණු 08)

අ) එලදායී සන්නිවේදනයට බලපාන පුද්ගල හා සංවිධාන බාධක දෙක බැඟින් දක්වා ඒවා සුදුසු උදාහරණ සහිතව පහදන්න.

(ලකුණු 08)

(මුළු ලකුණු 18)

(09) අ) පාලනය යනු කුමක්ද?

(ලකුණු 04)

අ) සංවිධානවලට පාලනයෙහි වැදගත්කම කුමක්ද?

(ලකුණු 05)

අ) පාලන ක්‍රියාවලිය උදාහරණයක් මගින් කෙටියෙන් පැහැදිලි කරන්න.

(ලකුණු 09)

(මුළු ලකුණු 18)